



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2483/32 - 2026 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා - 2026.04.10

(රජයේ බලපැවැත්වූ ප්‍රසිද්ධ කරන ලදී)

## I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

### රජයේ නිවේදන

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත

53 වන වගන්තිය යටතේ වූ නියමය

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ ('පනත') 53 වන වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, මෙම නියමය මගින් -

- (අ) අමාත්‍ය මණ්ඩලය විසින් 2026.03.30 දිනැති අංක 26/0621/804/083 දරන තීරණය මගින්, මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අයදුම්කරුගේ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමත කර ඇති බවට;
- (ආ) ක්‍රමෝපාය වැදගත්කමකින් යුත් ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන අයදුම්කරුගේ නම මෙහි I වන උපලේඛනයේ දක්වා ඇති පරිදි විය යුතු බවට;
- (ඇ) එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සලකනු ලැබීමට හේතු මෙහි II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බවට; සහ
- (ඈ) අදාළ පැනවීම් යටතේ ප්‍රදානය කරන ලද නිශ්චිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු අතර, මෙහි III වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති දිනවල දී ආරම්භ විය යුතු බවට සහ ක්‍රියාත්මක වීම අවසන් විය යුතු බවටත්,

නිශ්චිතව දක්වමි.

අනුර කුමාර දිසානායක,  
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය.

2026 අප්‍රේල් මස 10 වැනි දින,  
කොළඹ දී ය.



## I වන උපලේඛනය

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කරන ලද ව්‍යාපාරයේ විස්තර

|                                                |                                                                                                                                                                                                                                                    |           |
|------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------|
| 1. අයදුම්කරුගේ නම                              | CASA BPO SDN. BHD.                                                                                                                                                                                                                                 |           |
| 2. බලයලත් තැනැත්තාගේ බලපත්‍ර අංකය              | 2501150109                                                                                                                                                                                                                                         |           |
| 3. බලපත්‍රය නිකුත් කළ දිනය                     | 2025 අප්‍රේල් 17                                                                                                                                                                                                                                   |           |
| 4. සුදුසුකම් ලැබීමේ නිර්ණායක                   | 2025 සැප්තැම්බර් 20 දිනැති අංක 2454/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2025 අංක 1 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 5 වන නියෝගය |           |
| 5. ව්‍යාපාරික ක්ෂේත්‍රය                        | ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය                                                                                                                                                                                                                    |           |
| 6. අපේක්ෂිත විදේශ ආයෝජන ලැබීම්<br>(එ.ජ. ඩොලර්) | වර්ෂය 1                                                                                                                                                                                                                                            | 567,600   |
|                                                | වර්ෂය 2                                                                                                                                                                                                                                            | 1,047,000 |
|                                                | වර්ෂය 3                                                                                                                                                                                                                                            | 2,826,200 |
|                                                | වර්ෂය 4                                                                                                                                                                                                                                            | 4,305,000 |
|                                                | වර්ෂය 5                                                                                                                                                                                                                                            | 6,128,000 |
| 7. අපේක්ෂිත රැකියා අවස්ථා (සංඛ්‍යාව)           | වර්ෂය 1                                                                                                                                                                                                                                            | 25        |
|                                                | වර්ෂය 2                                                                                                                                                                                                                                            | 50        |
|                                                | වර්ෂය 3                                                                                                                                                                                                                                            | 120       |
|                                                | වර්ෂය 4                                                                                                                                                                                                                                            | 200       |
|                                                | වර්ෂය 5                                                                                                                                                                                                                                            | 300       |
| 8. වාණිජ කටයුතු ආරම්භ කිරීම (දිනය)             | මෙම ගැසට් නියෝගය ප්‍රකාශයට පත්කළ දිනයෙන් මාස 03 කින්                                                                                                                                                                                               |           |

## II වන උපලේඛනය

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53(5) වගන්තිය මගින් විධිවිධාන සලසා ඇති පරිදි, ජාතික යහපත සැලකිල්ලට ගනිමින් හෝ ජාතික ආර්ථිකය දියුණු කිරීම සඳහා කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම පිණිස, ව්‍යාපාරය, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස නම් කිරීමේ දී එම පනතේ 5 වන වගන්තියේ දක්වා ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අරමුණු සැලකිල්ලට ගනු ලැබ ඇත.

මැලේසියාවේ සංස්ථාපිත CASA BPO SDN. BHD. (CASA BPO) ආයතනය, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා පාරිභෝගික සේවා, දුරකථන අලෙවිකරණ (telesales), මානව සම්පත්, තොරතුරු තාක්ෂණ සහාය සහ ඩිජිටල් අලෙවිකරණය වැනි ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණ (BPO) සේවා සැපයීම කෙරෙහි අවධානය යොමු කරයි.

ඔවුන්ගේ මූලික ව්‍යාපාරික අරමුණ වන්නේ, රැකියා උත්පාදනය, කුසලතා සංවර්ධනය සහ තාක්ෂණය පදනම් කරගත් නවෝත්පාදන හරහා ශ්‍රී ලංකාව තුළ ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමේ උපායමාර්ගික අවධානයක් සහිතව, CASA BPO ආයතනය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණ (BPO) සේවා සපයන්නෙකු ලෙස ස්ථාපිත කිරීමයි. දේශීය නව උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා ඔවුන් දක්වන කැපවීම, තරුණ විරැකියාව අවම කිරීමේ රජයේ ඉලක්කය සමඟ මනාව ගැළපේ. අපගේ BPO මෙහෙයුම් ස්ථාපිත කිරීම මගින්, පාරිභෝගික වියදම් ඉහළ නැංවීම ඇතුළු සෘජු හා වක්‍ර දායකත්වයන් හරහා ආර්ථික වර්ධනය උත්තේජනය කරනු ඇත.

III වන උපලේඛනය

| පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත් |                                                     | ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්                                                                                                                                      | ආරම්භ වන දිනය                    | අවසන් වන දිනය                            |
|-------------------------------------|-----------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------|------------------------------------------|
| 1                                   | 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත                    | 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ වන ආයතනික ආදායම් බද්ද, සියලු ලාභ සහ ප්‍රතිලාභ මත 7.5% ක සහනදායී බදු අනුපාතයක් යටතේ අය කිරීම.                                                   | වාණිජ කටයුතු ආරම්භ කරන දිනය.     | වාණිජ කටයුතු ආරම්භ කළ දින සිට වසර 4 කින් |
| 2                                   | 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත              | මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                            | අදාළ නොවේ                        | අදාළ නොවේ                                |
| 3                                   | 2002 අංක 11 දරන මුදල් පනත                           | මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                            | අදාළ නොවේ                        | අදාළ නොවේ                                |
| 4                                   | 2005 අංක 5 දරන මුදල් පනත                            | මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                            | අදාළ නොවේ                        | අදාළ නොවේ                                |
| 5                                   | 1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත       | මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                            | අදාළ නොවේ                        | අදාළ නොවේ                                |
| 6                                   | (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනත                   | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ හා සේවා ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ. | මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය | වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්         |
| 7                                   | 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.         | මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය | වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්         |
| 8                                   | 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත        | කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.         | මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය | වාණිජ කටයුතු ආරම්භ කරන දිනය තෙක්         |
| 9                                   | 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත       | මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.                                                                                                            | අදාළ නොවේ                        | අදාළ නොවේ                                |

## III වන උපලේඛනය (සම්බන්ධිතයි)

| පනතේ II වන උපලේඛනයේ<br>ලැයිස්තුගත පනත් |                                                                                | ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ<br>දිරිගැන්වීම්                                                                                                                                                                        | ආරම්භ වන දිනය                          | අවසන් වන දිනය                                                                                   |
|----------------------------------------|--------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------|-------------------------------------------------------------------------------------------------|
| 10                                     | 1971 අංක 45 දරන<br>කම්කරුවන්ගේ රක්ෂාව අවසන්<br>කිරීමේ (විශේෂ විධිවිධාන)<br>පනත | මෙම පනතේ 2 වන වගන්තිය, 11 වන<br>වගන්තිය සහ 12 වන වගන්තියෙන් නිදහස්<br>කිරීම.                                                                                                                                              | මෙම නියෝගය<br>ප්‍රකාශයට පත් කළ<br>දිනය | බලයලත්<br>තැනැත්තාගේ<br>බලපත්‍රයේ වලංගු<br>කාලය අවසන්<br>වූ පසු හෝ එය<br>අවසන් කරනු ලැබූ<br>පසු |
| 11                                     | (267 වන අධිකාරය වූ) විනෝද<br>බදු ආඥාපනත                                        | මෙම පනතේ 2 වන වගන්තියෙන් නිදහස්<br>කිරීම                                                                                                                                                                                  | මෙම නියෝගය<br>ප්‍රකාශයට පත් කළ<br>දිනය | බලයලත්<br>තැනැත්තාගේ<br>බලපත්‍රයේ වලංගු<br>කාලය අවසන්<br>වූ පසු හෝ එය<br>අවසන් කරනු ලැබූ<br>පසු |
| 12                                     | 2017 අංක 12 දරන විදේශ<br>විනිමය පනත                                            | 2022 ජුනි 3 දිනැති අංක 2282/59 දරන<br>අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්<br>කරන ලද, 2022 අංක 1 දරන විදේශ<br>විනිමය (කොළඹ වරාය නගරය තුළ<br>ආයෝජන) නියෝග හැර, මෙම පනතේ<br>අනෙකුත් සියලුම විධිවිධානවලින් නිදහස්<br>කිරීම. | මෙම නියෝගය<br>ප්‍රකාශයට පත් කළ<br>දිනය | බලයලත්<br>තැනැත්තාගේ<br>බලපත්‍රයේ වලංගු<br>කාලය අවසන්<br>වූ පසු හෝ එය<br>අවසන් කරනු ලැබූ<br>පසු |
| 13                                     | 2010 අංක 17 දරන කැසිනෝ<br>වාහපාර (නියාමනය කිරීමේ)<br>පනත                       | මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක්<br>හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු<br>නොලැබේ.                                                                                                                                           | අදාළ නොවේ                              | අදාළ නොවේ                                                                                       |

EOG 04 - 0192